



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2128/4 - 2019 ජුනි මස 17 වැනි සඳුදා - 2019.06.17

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලද)

## I වැනි කොටස: (I) වැනි ජෙදුය - සාමාන්‍ය

### රජයේ නිවේදන

එල්.ඩී.ඩී. 11/1980 (XXXIII)

1980 අංක 26 දරන ආහාර පනත

1980 අංක 26 දරන ආහාර පනතේ 7 වන වගන්තිය සමග කියවිය යුතු ඒ පනතේ 32 වන වගන්තිය යටතේ ආහාර උපදේශක කමිටුව විමසා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙබුද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

වෙබුද්‍ය රාජ්‍ය සේනාරත්තේ,  
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෙබුද්‍ය අමාත්‍ය.

2019 ජුනි මස 14 වන දින,  
කොළඹ දී ය.

නියෝග

1. මේ නියෝග 2019 ආහාර (පරිග්‍ර ලියාපදිංචි කිරීමේ) නියෝග යනුවෙන් හඳුන්වනු ලබන අතර 2020 ජනවාරි මස 01 වන දින සිට බලාත්මක විය යුතුය.

2. මෙහි II වන උපලේඛනයේ දක්වා ඇති පරිග්‍රයක විකිණීම සඳහා හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා යම් ආහාරයක් නිෂ්පාදනය කරන, සකස් කරන, පරික්ෂණය කරන, ඇසුරුම් කරන, ගබඩා කරන සැම තැනැත්තකු ම මෙහි I වන උපලේඛනයේ දක්වා ඇති ආකෘතියෙන් ඒ පරිග්‍ර ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු අතර අදාළ ලේඛනවල සහතික කළ පිටපත් සහ VI වන උපලේඛනයේ දක්වා ඇති පරිදි ආහාර හසුරුවන්නන්ගේ වෙබුද්‍ය පරික්ෂණ පිළිබඳ වාර්තාවන් ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීම සඳහා වන ගාස්තුවද සමග අදාළ ආහාර බලධාරයා වෙත භාරදීය යුතු ය.

3. යම් පරිග්‍රයක් සම්බන්ධයෙන් ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමේ ගාස්තුව මෙහි II වන උපලේඛනයේ දක්වා ඇති පරිදි පරිග්‍ර වර්ගවලට අනුකූලව ගෙවනු ලැබේය යුතු අතර මූදල් ගෙවන ලද බව සහ ඉල්ලුම් පත්‍ර අංකය දැක්වෙන කුවිතාන්සියක් ඉල්ලුම්කරුට නිකුත් කරනු ලැබේය යුතු ය.

4. ඉල්ලුම් පත්‍රය සමග V වන උපලේඛනයේ දක්වා ඇති පරිදි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීම සඳහා වන ගාස්තුව ලැබුණ පසුව අදාළ ආහාර බලධාරයා විසින් මෙහි III වන උපලේඛනයේ දක්වා ඇති රෙජස්ටරයේ අදාළ තොරතුරු ඇතුළත් කර වැඩ කරන දින හතක් ඇතුළත බලයෙන් නිලධාරයා වෙත ඒ ඉල්ලුම් පත්‍රය යොමු කළ යුතු ය.



5. බලයලත් නිලධරයා විසින්, එක් එක් ඉල්ලුම් පත්‍රයේ තොරතුරු ඇතුළත් කළ යුතු මෙහි IV වන උපලේඛනයේ දක්වා ඇති පරිදි රෝස්ටරයක් එම බලයලත් නිලධරයාගේ කාර්යාලයේ පවත්වාගෙන යා යුතුය.

6. බලයලත් නිලධරයා විසින්, ඉල්ලුම් පත්‍රය ලැබේ වැඩ කරන දින දාහතරක් ඇතුළත ඉල්ලුම් පත්‍රයේ දක්වා ඇති පිරිවිතරයන්ට අනුකූලව අදාළ පරිග්‍රය පරික්ෂා කර නිරදේශ සමග ඇගයීම් වාර්තාව අදාළ ආහාර බලධරයා වෙත හාර දිය යුතුය.

එසේ වුව ද, ඉල්ලුම් පත්‍රයේ දක්වා ඇති පිරිවිතරයන් සම්පූර්ණ කිරීමට ඉල්ලුම්කරු අසමත් වන අවස්ථාවක පරිග්‍රයේ දෙවැනි පරික්ෂාවක් සිදු කරනු ලබන ලෙස අදාළ ආහාර බලධරයා විසින් ලිඛිතව බලයලත් නිලධරයාට නියම කරනු ලැබේය යුතු ය.

7. අදාළ ආහාර බලධරයා විසින්, බලයලත් නිලධරයාගේ ඇගයීම් වාර්තාව ලැබුණ පසුව, අවශ්‍ය වේ නම් ඇගයීම් වාර්තාව සත්‍යායනය කිරීමෙන් පසු වැඩිකරන දින හතක් ඇතුළත -

(අ) ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කළ යුතුය ; හෝ

(ආ) ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර, ප්‍රතික්ෂේප කිරීමට සේතු ලිඛිතව ඉල්ලුම්කරුට දැනුම් දිය යුතුය.

8. 7 වන නියෝගයේ (ආ) ජේදය යටතේ ප්‍රතික්ෂේප වූ ඉල්ලුම් පත්‍රයේ ඉල්ලුම්කරු විසින් අදාළ ආහාර බලධරයාගේ තීරණය ලැබුණ පසුව බලයලත් නිලධරයාගේ ඇගයීම් වාර්තාවේ දක්වා ඇති තවදුරටත් වූ අවශ්‍යතාවයන් සපුරාලීමෙන් පසුව මෙහි 1 වන උපලේඛනයේ දක්වා ඇති ආකෘතියන් අලුත් ඉල්ලුම් පත්‍රයක් සියලු ලේඛනවල පිටපත් සහ ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමේ ගාස්තුව සමග ඔහුගේ ඉල්ලුම් පත්‍රය නැවත හාරදීය යුතුය.

9. 8 වන නියෝගය යටතේ ලැබුණ යම් ඉල්ලුම් පත්‍රයක් 2වන නියෝගය යටතේ ලැබුණ ඉල්ලුම් පත්‍රයක් ලෙස සලකනු ලැබේය යුතු ය.

10. මෙහි VII වන උපලේඛනයේ දක්වා ඇති පරිදි වූ ලියාපදිංචි කිරීමේ සහතිකය වසර දෙකක කාලසීමාවක් සඳහා බලාත්මක විය යුතු අතර අදාළ ලේඛනවල සහතික කළ පිටපත් සහ අදාළ ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමේ ගාස්තුව සමග 1 වන උපලේඛනයේ දක්වා ඇති පරිදි ඉල්ලුම් පත්‍රයක් හාරදීමෙන් අලුත් කරනු ලැබේය යුතු ය.

11. මෙහි VII වන උපලේඛනයේ දක්වා ඇති පරිදි ලියාපදිංචි කිරීමේ සහතිකය ප්‍රධාන ආහාර බලධරයා විසින් නිකුත් කරනු ලැබූ හඳුනාගැනීමේ ආවේණික අංකයක් සහිත විය යුතු අතර අදාළ ආහාර බලධරයා විසින් අන්සන් කර නිල මුදාව යොදා තිබේය යුතු ය. නිකුත් කළ සැම ලියාපදිංචි කිරීමේ සහතිකයක ම තොරතුරු අදාළ ආහාර බලධරයා විසින් VIII වන උපලේඛනයේ දක්වා ඇති පරිදි රෝස්ටරයක ඇතුළත් කරනු ලැබේය යුතු ය.

12. 7 වන නියෝගයේ (ආ) ජේදය යටතේ ලබා දුන් තීරණයක් අගතියට පත් යම් තැනැත්තකු විසින් ඒ තීරණය ලැබේ වැඩිකරන දින දහයක් ඇතුළත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත අහියාවනයක් ඉදිරිපත් කරනු ලැබේය හැකි ය.

13. 12 වන නියෝගය යටතේ අහියාවනයක් ලැබුණු පසුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් (මෙහි මින් මත "අහියාවනා කමිටුව" යනුවෙන් සඳහන් කරනු ලබන) අහියාවනය ඉදිරිපත් වූ ප්‍රදේශීය හැර වෙනත් ප්‍රදේශීයක සෞඛ්‍ය වෙවද තීරණයක (MOH), ආහාර සහ මාශය පරික්ෂකවරයෙක (FDI) සහ ප්‍රාදේශීය පරිජාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගෙන් (SPHID) සමන්විත කමිටුවක් පත් කළ යුතු ය.

14. අහියාවන කමිටුව විසින් එය පිහිටුවීමෙන් පසුව වැඩ කරන දින දහයක් ඇතුළත අදාළ පරිග්‍රය පරික්ෂා කර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත එහි නිරදේශ ඉදිරිපත් කළ යුතු ය.

15. අහියාවන කමිටුවේ නිරදේශ සලකා බැලීමෙන් පසුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට -

(අ) අහියාවනයට අවසර දීම ; හෝ

(ආ) සේතු දක්වා අහියාවනය නිෂ්ප්‍රාණ කිරීම,

කළ හැකි අතර වැඩ කරන දින හතක් ඇතුළත ඔහුගේ තීරණය ඉල්ලුම්කරු වෙත සහ අදාළ ආහාර බලධරයා වෙත දැනුම් දිය යුතු ය.

එසේ වුව ද, (ආ) ජේදය යටතේ අහියාවනය සඳහා අනුමැතිය ලබා දී ඇති අවස්ථාවක, යථා පරිදි ආහාර බලධරයා විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු ය.

16. ලියාපදිංචි කිරීමේ සහතිකය, පාරිජාලනයන්ට සහ පරික්ෂා කිරීමේ තීරණයන්ට දැඟනය වන ආකාරයෙන් පරිග්‍රයේ ප්‍රකටව පෙනෙන ස්ථානයක ප්‍රදානය කරනු ලැබේය යුතු ය.

17. ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කළ පරිග්‍රයක සැලැස්මට හෝ පහසුකම්වලට, අදාළ ආහාර බලධාරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව, කිසිම වෙනස්කම් හෝ වෙනස් කිරීම සිදු තොකළ යුතු ය. එසේ වුව ද, ආහාරවල සුරක්ෂිතභාවය සහ සෞඛ්‍යාර්ථකාව ඇතුළත් ක්‍රියාවලය වැඩි දියුණු කිරීම පිණිස කරනු ලැබිය හැකි වෙනස්කම් හෝ වෙනස් කිරීම මේ මගින් වළක්වනු තොලැබිය යුතු ය.

18. ලියාපදිංචි කිරීමේ සහතිකයක් අපූත් කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයක් ලියාපදිංචි කිරීමේ සහතිකයේ කළ ඉකුත්වීමේ දිනයට මාස තුනකට පෙරාතුව අදාළ ආහාර බලධාරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

19. ලියාපදිංචි කිරීමේ සහතිකය නැති විමක් හෝ එයට හානියක් සිදු වූ අවස්ථාවක දී, එහි පිටපතක් සඳහා වන ඉල්ලුම් පත්‍රයක් ගැළීයල් පත්‍රයියක ගස්තුවකට යටත්ව අදාළ ආහාර බලධාරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

20. මේ නියෝග බලාත්මකභාවයට පත්වන දිනයේ දී යම් පරිග්‍රයක් තුළ විකිණීම සඳහා හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා යම් ආහාරයක් නිෂ්පාදනය කරන, සකස් කරන, පරිරක්ෂණය කරන, ආසුරුම් කරන, ගබඩා කරන යම් තැනැත්තකු විසින් මේ නියෝග බලාත්මකභාවයට පත්වන දිනයේ සිට මාස හයක කාලයක් ඇතුළත ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබාගත යුතු ය.

21. පරිගුදේ අයිතිය වෙනස් වන අවස්ථාවක දී, අයිතිය වෙනස්වීම පිළිබඳව නව හිමිකරු විසින් අදාළ ආහාර බලධාරයා වෙත දෙනු ලැබිය යුතු ය.

22. ISO22000 ව සමාන හෝ ඉතුළ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ ක්‍රමය පිළිබඳ වලංගු සහතික කිරීමක් නිකුත් කරනු ලැබ ඇති II වන උපලේඛනයේ දක්වා ඇති යම් පරිගු වර්ගයක් සම්බන්ධයෙන් මේ නියෝග අදාළ තොවීය යුතු ය.

23. මේ නියෝගවල කාර්ය සඳහා -

"AOC" යන්නෙන්, ඇම්බා, මිවා සහ සිස්ට් අදහස් වේ;

"බලයලත් නිලධාරයා" යන්නට, ආහාර පනතේ එයට පවරා ඇති අර්ථය ම තිබිය යුතු ය;

"වේකරිය" යන්නෙන්, පාන්, විස්කේත්ත, කේක්, ජේස්ට්, පිටි දුවටි ආහාර ඇතුළත් වෙනත් දේ පිටි දමා පුළුස්සා නිපදවන සහ විකුණන වාණිජමය ආයතනයක් අදහස් වේ;

"ආපන ගාලාව" යන්නෙන්, ආයතනයක්, පාසැලක්, විද්‍යායනතායක්, විශ්වවිද්‍යාලයක්, කර්මාන්ත ගාලාවක් හෝ සමාගමක් වැනි යම් සාම්ඛ්‍යානයක් විසින් එහි දිජ්‍යායන්ට හෝ කාර්ය මණ්ඩලයට සපයනු ලබන, එහි පාරිභෝගිකයන් ඒ පරිගුදේ අසුන්ගෙන ආහාර අනුහාව කරන වාණිජමය ස්ථානයක් අදහස් වේ;

"කෙටරින් ආයතනයක්" යන්නෙන්, උත්ස්ව අවස්ථා සහ මහජන රස්වීම් සඳහා වාණිජමය වශයෙන් ආහාර, පාන වර්ග හෝ උපුත් බොජුන් සපයන ආයතනයක් අදහස් වේ;

"ආහාර පනත" යන්නෙන්, 1980 අංක 26 දරන ආහාර පනත අදහස් වේ;

"ආහාර බලධාරයා" යන්නට, ආහාර පනතේ එයට පවරා දී ඇති අර්ථය ම තිබිය යුතු ය;

"ආහාර හසුරුවන්නන" යන්නට, අසුරුම් සහිත හෝ අසුරුම් රහිත ආහාර, ආහාර සඳහා භාවිත කරන උපකරණ හෝ භාජන හෝ ආහාර හා ගැටෙන පාශේයන් සාපුරුම සපරුග කරන යම් තැනැත්තකු අදහස් වේ;

"ආහාර ගබඩා" යන්නෙන්, තාවකාලිකව ආහාර ගබඩා කර තබන ගබඩාවක් අදහස් වේ;

"GHP" යන්නෙන්, යහපත් සෞඛ්‍ය ක්‍රියාකාරකම් අදහස් වේ;

"GMP" යන්නෙන්, යහපත් නිෂ්පාදන ක්‍රියාකාරකම් අදහස් වේ;

"හෝටල් හෝ රිසෝට්" යන්නෙන්, නවාකුන්, ආහාර, පාන වර්ග සහ වෙනත් ආගන්තුක සේවා සපයන වාණිජ ව්‍යාපාරයක් අදහස් වේ;

"අයිස්ත්‍රීම්, රස කැවිලි, යෝගට්, මුදවුපු කිරී සහ අනුරුපස නිෂ්පාදනය කරනු ලබන ගෘහ කර්මාන්තය" යන්නෙන්, අයිස්ත්‍රීම්, රස කැවිලි, යෝගට්, මුදවුපු කිරී සහ අනුරුපස නිෂ්පාදනය කරන සහ පාරිභෝගිකයන්ට සපයන හෝ අලෙවි කරන ගෘහාග්‍රීත ව්‍යාපාරයක් හෝ යම් කටයුත්තක් අදහස් වේ;

- “අයිස් නිෂ්පාදන පරිග්‍රය” යන්නෙන්, බ්‍රිතිය සුදුසු ජලය යොදා ගෙන අයිස් නිෂ්පාදනය කරන හෝ විකිණීම සිදු කරන ආයතනයක් අදහස් වේ;
- “තැනැත්තා” යන්නට, සංස්ථාපිත හෝ සංස්ථාපිත තොවන පුද්ගල මණ්ඩලයක් අදහස් වේ;
- “බ්‍රිතිය සුදුසු ජලය” යන්නෙන්, එස්. එල්. එස්. (SLS)614 ට අනුකූලව පානය කිරීම, පිසීම සහ ආහාර සැකසීමේ දී භාවිතා කිරීම සඳහා භාවිතක, රසායනිකව සහ ක්ෂේද ජ්‍වල විද්‍යාත්මකව සුරක්ෂිත ජලය අදහස් වේ;
- “පරිග්‍රය” යන්නෙන්, වාණිජ පරිමාර්ථයන් සඳහා ආහාර හසුරුවන යම් ගොඩනැගිල්ලක් හෝ පුදේශයක් සහ එම කළමනාකරණයේ පාලනය යටතේ ඇති රට අදාළ පුදේශය අදහස් වේ ;
- “ආපනගාලාව හෝ බොප්ත් හල” යන්නෙන්, පිසින ලද හෝ සකස් කළ ආහාර, පානවර්ග හෝ ලුපු බොප්ත් සපයන එම පරිග්‍රය තුළම මහජනයාට අපුන්ගෙන එම ආහාර, පානවර්ග හෝ ලුපු බොප්ත් පරිභෝෂනය කළ හැකි පරිග්‍රයක් අදහස් වේ;
- “පුවරි වෙළදසල්” යන්නෙන්, ක්ෂණිකව කැමට ගත හැකි හෝ සකස් කළ ආහාර ඇතුළුව විවිධ වර්ගවල ආහාර සහ ගෙදරදෙර නිෂ්පාදන අලෙවිය සඳහා තබා ඇති ස්වයං සේවා වෙළදසලක් අදහස් වේ ;
- “තේ, කොළී, පාන වර්ග හෝ අයිස් තීම් කඩය” යන්නෙන්, තේ, කොළී, පාන වර්ග හෝ අයිස් තීම් සපයන පරිග්‍රයක් අදහස් වේ ; සහ
- "UFR" යන්නෙන්, මුත්‍රා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අදහස් වේ.

## 1 වන උපලේඛනය

(2 වන, 8 වන සහ 10 වන නියෝග)

ලියාපදිංචි කිරීමේ සහ ලියාපදිංචිය අලුත් කිරීමේ සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්පුම් පත්‍රය

|   |  |
|---|--|
| ඉල්පුම් පත්‍රයේ අනුත්‍රේණීක අංකය<br>(කාර්යාලයේ ප්‍රයෝගනය සඳහා පමණි) |  |
|---|--|

## 1 වන කොටස

## හඳුනාගැනීමේ විස්තර

|     |  |
|-----|--|
|     | සීමිත සමාගමක්, සීමාරහිත සමාගමක් හෝ වගකීමෙන් සීමිත සමාගමක් සඳහා   |
| 1.  | සමාගමේ නාමය  |
| 2.  | සමාගමේ ලිපිනය<br>(කරුණාකර ප්‍රවේශ මාර්ගය දක්වන සිතියමක් අමුණන්න.)  |
| 3.  | සමාගමේ ලියාපදිංචි අංකය   |
| 4.  | පරිග්‍රයේ නම<br>(ඉහත නාමයෙන් වෙනස් නම් පමණක්)  |
| 5.  | පරිග්‍රයේ ලිපිනය   |
|     | තනි පුද්ගලයෙකු සතු පෞද්ගලික ව්‍යාපාර සඳහා  |
| 6.  | පරිග්‍රයේ නම   |
| 7.  | පරිග්‍රයේ ලිපිනය<br>(කරුණාකර ප්‍රවේශ මාර්ගය දක්වන සිතියමක් අමුණන්න.)   |
|     | සන්නිවේදන තොරතුරු  |
| 8.  | ඉල්පුම්කරුගේ නම  |
| 9.  | ඉල්පුම්කරුගේ තත්ත්වය   |
| 10. | දුරකථන (ඡේප්‍රාවර)   |
| 11. | දුරකථන (ජෘගම)  |
| 12. | විද්‍යුත් ලිපිනය (අැත්නම්)   |
| 13. | පරිග්‍රයේ විවෘතය (කරුණාකර පිරවීමට පෙරාතුව උපදෙස් පිළිපදිනන) අ. ආ, ආශ, අශ්, ඉ, ර්, උ, උශ, එ, ඒ අදාළ අකුර රවුම් කරන්න. |

## II වන කොටස

## ආහාර හසුරුවන්නන් පිළිබඳ විස්තර

| අනුකූලීක අංකය | නම | තනතුර | වයස | ස්ත්‍රී/පුරුෂ භාවය | රකියාවේ නිශ්චිත කාලසීමාව | බලයලත් නිලධාරයා විසින් පිරවිය යුතුය |  |
|---------------|----|-------|-----|--------------------|--------------------------|-------------------------------------|--|
|               |    |       |     |                    |                          | ප්‍රභුණුවලත් අයක් ද (මව්/නැත)*      | පෙරදුගලික තෙවදා පරීක්ෂණයකට යොමු වී තිබේ ද (මව්/නැත)* |
| 1             |    |       |     |                    |                          |                                     |  |
| 2             |    |       |     |                    |                          |                                     |  |
| 3             |    |       |     |                    |                          |                                     |  |
| 4             |    |       |     |                    |                          |                                     |  |
| 5             |    |       |     |                    |                          |                                     |  |
| 6             |    |       |     |                    |                          |                                     |  |
| 7             |    |       |     |                    |                          |                                     |  |
| 8             |    |       |     |                    |                          |                                     |  |
| 9             |    |       |     |                    |                          |                                     |  |
| 10            |    |       |     |                    |                          |                                     |  |
| 11            |    |       |     |                    |                          |                                     |  |
| 12            |    |       |     |                    |                          |                                     |  |
| 13            |    |       |     |                    |                          |                                     |  |
| 14            |    |       |     |                    |                          |                                     |  |
| 15            |    |       |     |                    |                          |                                     |  |
| 16            |    |       |     |                    |                          |                                     |  |
| 17            |    |       |     |                    |                          |                                     |  |
| 18            |    |       |     |                    |                          |                                     |  |
| 19            |    |       |     |                    |                          |                                     |  |
| 20            |    |       |     |                    |                          |                                     |  |
| 21            |    |       |     |                    |                          |                                     |  |
| 22            |    |       |     |                    |                          |                                     |  |
| 23            |    |       |     |                    |                          |                                     |  |
| 24            |    |       |     |                    |                          |                                     |  |
| 25            |    |       |     |                    |                          |                                     |  |

\* වාර්තා පරීක්ෂා කරන්න.

මෙම ඉඩ ප්‍රමාණවත් නොවේ නම් කරුණාකර වෙනත් කඩාසියක් අමුණන්න.

| III වන කොටස |   |   |   |             |              |             |              |
|-------------|---|---|---|-------------|--------------|-------------|--------------|
|             | ඉල්ලුම්කරු විසින් පිරවිය<br>පුතුය.<br>(පහත දී හා අනුකූලවීම්<br>සහතික කිරීම සඳහා ගතයුතු<br>පියවර ඉල්ලුම්කරු<br>විසින් ගෙන තිබේ ද?)   | 1 වන නිල පිරික්සුම (බලයලත්<br>නිලධරයා විසින් පිරවිය<br>පුතුය) | 2 වන නිල පිරික්සුම<br>(බලයලත්<br>නිලධරයා විසින් පිරවිය<br>පුතුය.) | සතුවුදායකයි | අසතුවුදායකයි | සතුවුදායකයි | අසතුවුදායකයි |
| 1.          | පරිග්‍රය වල් පැළැටි,<br>තණකාල සහ කැලී<br>කසළවලින් තොරව<br>අැත.  |   |   |             |              |             |              |
| 2.          | භුමියේ පල් වූ ජලය<br>රැසීමක් නැත  |   |   |             |              |             |              |
| 3.          | ජල සැපයුමේ තත්ත්වය<br>සහ සුරක්ෂිතභාවය   |   |   |             |              |             |              |
| 4.          | පොලොව, ඩින්ති, සිවිල්ම,<br>ජනත්ල සහ තිරවල<br>නැඩත්තුව සහ ඒවායේ<br>පිරිසිදුහාවය  |   |   |             |              |             |              |
| 5.          | කානීගෙන් තොරව<br>ස්ථානය පවත්වාගෙන<br>යාමට ගත් පියවරවල්  |   |   |             |              |             |              |
| 6.          | ආහාර හසුරුවන පුදේශයේ<br>දෙරවල් ප්‍රමාණවත් පරිදි<br>ඇවුරා ඇත.  |   |   |             |              |             |              |
| 7.          | ආහාර විවෘතව තබන<br>ස්ථානවල තිබෙන<br>විවර සහ කඩකාල ක්මි<br>සතුන් සඳහා සැශවිය හැකි<br>ස්ථාන හෝ ප්‍රවේශ විය<br>හැකි මාරු වීමට නොහැකි<br>ලෙස පුරවා ඇත.                                  |   |   |             |              |             |              |
| 8.          | ආහාර විවෘතව ඇති<br>ස්ථානවල වහලයේ,<br>ඇහස් සිදුරුවල, ජනල්<br>තිරවල හෝ ඉහළින් ඇති<br>නැවලින් ජලය කාන්දුවීමේ<br>සලකුණු නොමැති බව   |   |   |             |              |             |              |
| 9.          | ආහාර විවෘතව තබා ඇති<br>ස්ථානවල ඉහළින් ඇති<br>ලෝමිපු, ඒ ලාමිපු බේදි යන<br>ඡවස්ථාවක දී බිඳුණු<br>විදුරුවලින් ආහාර<br>නිෂ්පාදන අපරිතුණය<br>විම වැළැක්වීමට<br>ආවරණවලින් ආවරණය<br>කර ඇත. |   |   |             |              |             |              |
| 10.         | ගැහාමිත සතුන් හෝ යම්<br>සුරතල් සතුන් සිටින බවට<br>යම් සාක්ෂි නොපවති   |   |   |             |              |             |              |

| III වන කොටස (සම්බන්ධිතය) |  |   |  |   |  |  |
|--------------------------|--|---|--|---|--|--|
| පරිග්‍රය                 |  |   |  |   |  |  |
|                          |  | ඉල්ලුම්කරු විසින් පිරවිය යුතුය.<br>(පහත දැ හා අනුකූලවීම් සහතික කිරීම සඳහා ගතයුතු පියවර ඉල්ලුම්කරු විසින් ගෙන තිබේ ද?) | 1 වන නිල පිරික්සුම (බලයලත් නිලධරය විසින් පිරවිය යුතුය) | 2 වන නිල පිරික්සුම (බලයලත් නිලධරය විසින් පිරවිය යුතුය.) |  |  |
| 11.                      | සේවකයන්ගේ විවේක කාමරවල පිරිසිදුකම                            |   |  |   |  |  |
| 12.                      | වැසිකිලිවල පිරිසිදුකම  |   |  |   |  |  |
| 13.                      | අත් සේදීමේ පහසුකම් සහ අත්වියලීමේ පහසුකම් සපයා ඇත.            |   |  |   |  |  |
| 14.                      | කාම් පාලන ක්‍රියාකාරකම්                                      |   |  |   |  |  |
| 15.                      | කාම් නාශක යෙදුවුම් ගබඩා කිරීම                                |   |  |   |  |  |
| 16.                      | කසල බදුන්වල පිරිසිදුකම                                       |   |  |   |  |  |
| 17.                      | ආලෝකය  |   |  |   |  |  |
| 18.                      | දුම් වැස්මක් (Smoke hood) පවතින බව                           |   |  |   |  |  |
| 19.                      | පාරිභෝගිකයන් සඳහා වැසිකිලි පහසුකම් සපයා ඇත                   |   |  |   |  |  |
| 20.                      | පාරිභෝගිකයන් සඳහා අත් සේදීමේ පහසුකම් පවතී.                   |   |  |   |  |  |
| 21.                      | (මුද්‍රිත කඩුවාසි නොවන) අත් පිස්නා පාරිභෝගිකයන් සඳහා සපයා ඇත |   |  |   |  |  |
| 22.                      | දියරමය අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් ඉවත් කර ඇත.                  |   |  |   |  |  |

| IV වන කොටස       |  |  |   |     |     |     |
|------------------|--|--|---|-----|-----|-----|
| උපකරණ සහ බහාලුම් |  |  |   |     |     |     |
|                  | ඉල්පූමිකරු විසින් පිරවීය යුතුය.<br>(පහත දැ හා අනුකූල වීමට ගතයුතු පියවර ඉල්පූමිකරු විසින් ගෙන තිබේ ද?)                        | 1 වන පිරික්සුම<br>(බලයලත් නිලධරයා විසින් පිරවීය යුතු ය.) | 2 වන පිරික්සුම<br>(බලයලත් නිලධරයා විසින් පිරවීය යුතුය.) |     |     |     |
|                  | මවි  | නැත  | මවි   | නැත | මවි | නැත |
| 1.               | ආහාර සඳහා පරිහරණය කරන සියලු උපකරණ සහ බහාලුම් ආහාර සඳහා සුදුසු තත්ත්වයේ (Food Grade) ජ්වා ය.                                  |  |   |     |     |     |
| 2.               | මිටතට ගෙන යන ආහාර සුදුසු තත්ත්වයේ (Food Grade) ද්‍රව්‍යවලින් ඔතා හෝ ඇසුරුම් කර තිබේ.   |  |   |     |     |     |
| 3.               | ග්‍රෑම්‍යාලයෙන් පිසීම, පිලිස්සීම හෝ වෙනත් යම් ආකාරයක රත් කිරීම සඳහා පොලිතින් හෝ ප්ලාස්ටික් කොළ හෝ බහාලුම් භාවිත කරන්නේ ද?    |  |   |     |     |     |
| 4.               | ආහාර සඳහා පරිහරණය කරන සියලු උපකරණ සහ බහාලුම් ආහාර දුහනය වැළැක්වීමට අවශ්‍ය විය හැකි පරිදි පිරිසිදු කර සහ විෂ්වීෂජරණය කර තිබේ. |  |   |     |     |     |
| 5.               | උපකරණ මත ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය එකතුවීමක් තිබේ ද? (මලකඩ, තෙල් කුණු)  |  |   |     |     |     |
| 6.               | ආහාර අපව්‍යාණය විය හැකි වන පරිදි උපකරණ මත යම් පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය හෝ ලිහිස තෙල් කාන්දුවීමක් පවතී ද?                     |  |   |     |     |     |
| 7.               | උපකරණ පිරිසිදු කිරීම සහ පරික්ෂා කර බැලීම සඳහා විනැත් කිරීමට අපහසුතා පවතීද?   |  |   |     |     |     |
| 8.               | යන්ත්‍රෝපකරණ ඇතුළත සහ අවට කාලීන් සහ බැකටිරයා කැදිලි ඇතිවිය හැකි ආකාරයෙන් ආහාර සහ වෙනත් සුන්වුන් එක්ස්ස වී තිබේ ද?            |  |   |     |     |     |
| 9.               | පරිග්‍රය තුළ දුවිල බැඳුණු, භානි තු, දුර්වරණ තු හෝ අවපැහැගැන්වුණු ආහාර බදුන් තිබේ ද?  |  |   |     |     |     |
| 10.              | වැඩ වේදිකා හෝ මෙය මතුපිටවල් එම කාර්යයන් සඳහා සුදුසු ද? (මල නොබැඳෙන වානේ වඩාත් සුදුසු වේ.)                                    |  |   |     |     |     |
| 11.              | ප්‍රමාණවත් බැහි අඩු සංඛ්‍යාවක් තිබේ ද?   |  |   |     |     |     |

| V වන කොටස<br>ශ්‍රීයාවලි |   |  |  |  |     |     |     |  |
|-------------------------|---|--|--|--|-----|-----|-----|--|
|                         |   | ඡල්පුමිකරු විසින් පිරවිය යුතු ය.<br>(පහත දැන භා අනුකූලවීමට ගත යුතු පියවර ඉල්පුමිකරු විසින් ගෙන තිබේද?) | 1 වන පිරික්සුම (බලයලත් නිලධාරයා විසින් පිරවිය යුතු ය.) | 2 වන පිරික්සුම (බලයලත් නිලධාරයා විසින් පිරවිය යුතු ය.) |     |     |     |  |
|                         |   | ඡවි  | නැත  | ඡවි  | නැත | ඡවි | නැත |  |
| 1.                      | ආහාර නිෂ්පාදන හා සාපුරුවම කටයුතු කිරීමේ දී සේවකයන් නිසි හිස් වැසුම්, රුවුල් ආවරණ, මුහුණු ආවරණ, ඉවත දමන අත් වැසුම්, පිරිසිදු ආරක්ෂිත ඇශුම් සහ පාවතන් පළදී. |  |  |  |     |     |     |  |
| 2.                      | ආහාර නිෂ්පාදන හා සාපුරුවම කටයුතු කිරීමේ දී සේවකයන් ආහරණ, මුද්‍ර, මරලෝසු, නිය ආලේපන හෝ ජ්ලාස්ටර් හෝ වෙළුම් පරි තොපලදී.                                     |  |  |  |     |     |     |  |
| 3.                      | සේවකයන් විසින් වැසිකිලි හාවිත කිරීමෙන් පසු සැම අවස්ථාවකම ඔවුන්ගේ අත් සෝදා විෂ්වීජහරණය කරනු ලබයි.  |  |  |  |     |     |     |  |
| 4.                      | ඔවුන්ගේ අත් අපිරිසිදු වීමෙදී හෝ විෂ්වීජ තැවරීමේ දී අත් සේදීමේ පහසුකම හාවිත කරනු ලබයි.   |  |  |  |     |     |     |  |
| 5.                      | ආහාර පරිහරණය කරන්නන් යහපත් පෞද්ගලික ස්වස්ථනා පුරුෂ පවත්වාගෙන යනු ලබයි.  |  |  |  |     |     |     |  |
| 6.                      | ආහාර සැකකිමේ පුදේශයට ඇතුළු වන විට අමුත්තන් විසින් නිසි ඇශුම් කට්ටල සහ කෙස් ආවරණ දැඳු පළදිනු ලබයි.   |  |  |  |     |     |     |  |
| 7.                      | නිෂ්පාදන පුදේශය තුළ හරස් දුහනය වැළැකවීම සඳහා පරිගුය තුළ ගැවසීම පාලනය.   |  |  |  |     |     |     |  |
| 8.                      | ආහාර පරිහරණය කරන්නන්, ඔවුන් විසින් ඉහත සඳහන් යුත්තු ආරක්ෂණ කුම අනුගමනය කළ යුත්තේ මන්ද යන හේතු පිළිබඳව දැනුවත් ය.  |  |  |  |     |     |     |  |
| 9.                      | GHP(යහපත් සොබ්‍ර පුරුෂ) සහ GMP (යහපත් නිෂ්පාදන පුරුෂ) ආවරණය වන පරිදී ආහාර හසුරුවන්නන් පුහුණුව ලබා තිබේ.   |  |  |  |     |     |     |  |
| 10.                     | අවම වශයෙන් බිත්තියේ සිට අගල් දහඅවකින් දුරකින් වූ පුවරු මත ආහාර නිෂ්පාදන අසුරා තිබේ ද?   |  |  |  |     |     |     |  |
| 11.                     | නරක්වීම මගින් දුහනය වීමේ හැකියාව අඩු කිරීමට පළමුව පැමිණ ඒවා පළමුව ඉවතට යන පදනම (FIFO) හෝ වෙනත් යම් පිළිගන් කුමයකට ආහාර නිෂ්පාදන ගබඩා කර තිබේ ද?           |  |  |  |     |     |     |  |

| V වන කොටස (සම්බන්ධීතයි) |  |  |    |   |    |   |    |
|-------------------------|--|--|----|---|----|---|----|
|                         |  | කියාවලි  |    |   |    |   |    |
|                         |  | ඉල්පූමිකරු විසින් පිරවිය යුතු ය.<br>(පහත දී හා අනුකූලවීමට ගත යුතු පියවර ඉල්පූමිකරු විසින් ගෙන තිබේදී?) |    | 1 වන පිරික්ෂූම (බලයලත් නිලධරයා විසින් පිරවිය යුතු ය.) |    | 2 වන පිරික්ෂූම (බලයලත් නිලධරයා විසින් පිරවිය යුතු ය.) |    |
| යි                      | තැ   | යි   | තැ | යි  | තැ | යි  | තැ |
| 12.                     | තොග තිසි පරිදි මාරු වන බව සහතික කිරීම සඳහා සහ අනුත්තර මෙහෙයුම් මග සැදීම සඳහා ඇතුළට එන සියලු තිශ්පාදිතයන් සඳහා දාතම යොදා තිබේ ද?              |  |    |   |    |   |    |
| 13.                     | අපවිතුණය වැළැක්වීමට හාවිත තොකල ද්‍රව්‍ය තිසි පරිදි නැවත මුදා තබා තිබේ ද?   |  |    |   |    |   |    |
| 14.                     | පිසින ලද සහ තොපිසු ද්‍රව්‍ය වෙන්වෙන්ව තබා තිබේ ද?  |  |    |   |    |   |    |
| 15.                     | අයිස්, බ්ලෝක් තොගයන් සාදා තිබේ ද?  |  |    |   |    |   |    |
| 16.                     | අනුමත ආහාර ආකලනයන් පමණක් අනුමත ප්‍රමාණවලින් හාවිත කරන්නේ ද?  |  |    |   |    |   |    |
| 17.                     | (ආ) 2011 ආහාර (ස්වස්ථාව) නියෝග පරිදි ඉතිරි වූ ආහාර නැවත හාවිත කරනු ලබයි.<br>(ඇ) ආහාර පිසින තොල නැවත හාවිත කරන්නේ ද?<br>එසේ නම්, කි වාරයක් ද? |  |    |   |    |   |    |
| 18.                     | ශිතකරණයේ ඇති ආහාර අයිතම්වල දාතම යොදා ඇත.   |  |    |   |    |   |    |

| VI වන කොටස  |  |  |     |     |
|---|--|--|-----|-----|
| ලේඛන පරීක්ෂාව (බලයලත් නිලධරයා විසින් පිරවිය යුතු ය) |  |  |     |     |
|   |  |  | ඇතු | තැන |
| 1.  | ව්‍යාපාරයේ ලියාපදිංචිය                                   |  |     |     |
| 2.  | අයිතිය/කළුඛු ලේඛන  |  |     |     |
| 3.  | පළාත් පාලන ආයතනයන් ලබාගත් වෙළඳ බලපත්‍රය                  |  |     |     |
| 4.  | ගොඩනැගිල්ල සඳහා අනුමතය                                   |  |     |     |
| 5.  | වලංගු තත්ත්ව සහතික (GMP, ISO) ආදිය                       |  |     |     |
| 6.  | සාමාන්‍ය පිරිසිදු කිරීමේ කාල සටහන                        |  |     |     |
| 7.  | වැසිකිලි පිරිසිදු කිරීමේ කාල සටහන                        |  |     |     |
| 8.  | සියලුම ආහාර හසුරුවන්නන්ගේ වෙළදු වාර්තා                   |  |     |     |
| 9.  | උපකරණ නඩත්තු සැලැස්ම                                     |  |     |     |
| 10.   | කාම් පාලන කටයුතු පිළිබඳ වාර්තා                           |  |     |     |
| 11.   | හාවිත කරන ලද කාම්පාලන පිළිබඳ වාර්තා                      |  |     |     |
| 12.   | කාම්පාලන කටයුතුවල දී හාවිත කළ රසායන ද්‍රව්‍ය පිළිබඳ ලේඛන |  |     |     |
| 13.   | පරීක්ෂාව සඳහා තබා ඇති කාම්පාලන ලොග සටහන් සහ ලේඛන         |  |     |     |
| 14.   | පරීක්ෂාව සඳහා තබා ඇති ප්‍රහුණු වැඩසටහන් පිළිබඳ ලියවිලි   |  |     |     |

ඉල්පුම්කරුගේ ප්‍රකාශය :

මා විසින් මේ ඉල්පුම් පත්‍රයේ සපයා ඇති සහ එයට අමුණා ඇති තොරතුරු මාගේ දැනුමේ හැටියට නිවැරදි සහ සත්‍ය බවත්, සාධාරණ තොරතුරු සපයා ඇත්තෙක් හෝ ඉල්ලා සිටින ලද සියලු තොරතුරු සපයා නැත්තෙක් අදාළ ආහාර බලධාරයා විසින් ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම හෝ ලියාපදිංචිය සඳහා නැවත කැදිවීම කළ හැකි බවත් මෙයින් ප්‍රකාශ කරමි.

ඉල්පුම් පත්‍රයේ සියලු තොරතුරු සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම එම ඉල්පුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමකට මූල්‍ය හැකි බව දනිමි. කළුන් කළට අදාළ ආහාර බලධාරයා විසින් නිකුත් කරන ලද නියෝග පිළිපැදිමට මා බැඳී සිටින බවත් ජ්‍යා පිළිපැදිමට අපොහොසත්වීමෙන් මාගේ ලියාපදිංචිය අවලංගු විය හැකි බව ද මා දනිමි. එසේ ම තවදුරටත් ඉල්පුම් පත්‍රය සමඟ ගෙවන ලද ඉල්පුම් පත්‍ර ගාසේතු ආපසු තොගෙවන බව දනිමි.

.....  
දිනය

.....  
ඉල්පුම්කරුගේ අත්සන

| VII වන කොටස                                   |             |              |   |
|---|-------------|--------------|---|
| 1 වන පිරික්සුම - පරික්ෂා කිරීම පිළිබඳ සාරාංශය |             |              |   |
|   | සතුවුදායකයි | අසතුවුදායකයි | අසතුවුදායක නම් නිවැරදි කළ යුතු අඩුපාඩා (අයිතමයේ අංකය සඳහන් කරන්න) |
| I වන කොටස                                     |             |              |   |
| II වන කොටස                                    |             |              |   |
| III වන කොටස                                   |             |              |   |
| IV වන කොටස                                    |             |              |   |
| V වන කොටස                                     |             |              |   |
| VI වන කොටස                                    |             |              |   |

පරික්ෂකවරයා විසින් තීරණ මා වෙත දැනුම් දෙන ලදී.

.....  
ඉල්පුම්කරුගේ අත්සන

.....  
ඉල්පුම්කරුගේ නම

.....  
දිනය

බලයලත් නිලධාරයාගේ සටහන්

.....  
.....

බලයලත් නිලධාරයාගේ නිරද්‍යෝග

.....  
.....

අඩුපාඩා ඇත්තෙක් නිවැරදි කළ යුතු කාලයීමාව

.....  
.....

දිනය

සෞඛ්‍ය වෙවා නිලධාරයාගේ සටහන්

.....  
.....

සෞඛ්‍ය වෙවා නිලධාරයාගේ අත්සන

.....  
දිනය

| <b>VIII වන කොටස</b><br><b>2 වන පිරික්ෂූම - පරීක්ෂා කිරීම පිළිබඳ සාරාංශය</b> |             |              |   |
|---|-------------|--------------|---|
|   | සතුවුදායකයි | අසතුවුදායකයි | අසතුවුදායක නම් නිවැරදි කළ යුතු අඩුපාඩු අධිකමයේ අංකය සඳහන් කරන්න |
| I වන කොටස   |             |              |   |
| II වන කොටස  |             |              |   |
| III වන කොටස   |             |              |   |
| IV වන කොටස  |             |              |   |
| V වන කොටස   |             |              |   |
| VI වන කොටස  |             |              |   |

බලයලත් නිලධරයා විසින් තීරණ මා වෙත දැනුම් දෙන ලදී

.....  
ඉල්ප්‍රමිකරුගේ අත්සන

.....  
ඉල්ප්‍රමිකරුගේ නම

.....  
දිනය

බලයලත් නිලධරයාගේ සටහන් .....

බලයලත් නිලධරයාගේ නිරද්‍යෝග .....

අඩුපාඩු ඇත්තේ නිවැරදි කළ යුතු කාලසීමාව .....

.....  
බලයලත් නිලධරයාගේ අත්සන

.....  
දිනය

සෞඛ්‍ය ටෙවඳු නිලධරයාගේ සටහන් .....

අනුමත කරමි/අනුමත නොකරමි

.....  
සෞඛ්‍ය ටෙවඳු නිලධරයාගේ අත්සන

.....  
දිනය

II වන උපලේඛනය

(2 වන සහ 3 වන නියෝග)

ଆହାର ପରିଷ୍କାର କମିଶନ

- අ. හෝටල් හෝ රිසොට් ;

ආ. කේටරින් ආයතන ;

ඇ. ආපනකාලා හෝ බොපුන් හල් ;

ඈ. අයිස් ක්‍රීම්, රස කැවිලි, යොගට්, මුදවුපු කිරී, අතුරුපස නිෂ්පාදනය කරනු ලබන ගෘහ කරමාන්ත ;

ඉ. තේ, කේපි, පාන වර්ග විශයින් පිළිගැන්විය හැකි පාන වර්ග, අයිස් ක්‍රීම් සපයනු ලබන කඩ ;

ඊ. බෙකරි ;

උ. කැන්ටීන් ;

ඌ. ක්ෂේකව කැමට හෝ සකස් කළ ආහාර සපයන සූමිරි වෙළෙඳසල් ;

එ. ආහාර ගබඩා ;

ං. අයිස් නිෂ්පාදන පරිග්‍රා.

III වන උපලේඛනය

#### (4 වන නියෝගය)

ଆହାର (ପରିଶ୍ରବନ୍ତ ଲିଙ୍ଗାପଦ୍ଧତି କିମ୍ବା ମେଲି) ନିଯେବି ଯ ଏବେଳେ ଅର୍ଥାତ୍ ଅର୍ଥାତ୍ ଲିଙ୍ଗାପଦ୍ଧତି କିମ୍ବା ମେଲି ବାହୁ ଉଚ୍ଚିତ ଉଚ୍ଚିତମାତ୍ରରେ ଲିଙ୍ଗାପଦ୍ଧତି କିମ୍ବା ମେଲି

\* "PHI" යන්තෙන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇදහස් වේ.

"MOH" යන්නෙන්, සෞඛ්‍ය මෙවඳා තිබුරයා අඟහස් වේ.

"SPHI" යන්නෙන්, පරිපාලන මහජන සේවකු පරික්ෂකවරයා ඇදහස් වේ.

IV වන උග්‍රලේඛනය

(5 වන නියෝගය)

පරිග්‍රයන් ලියාපදිංචි කිරීම සඳහා ලැබුණ ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම

## V වන උපලේඛනය

(4 වන නියෝගය)

පරිගුණන් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර සකස් කිරීමේ ගාස්තු

ව්‍යාපාර

ඉල්ලුම්පත සැකසුම්  
කිරීමේ ගාස්තුව  
(රු.)

|  |           |
|--|-----------|
| 1. හෝටල් හෝ රිසෝට්ටි විකාල පරිමාණයේ (තරු 4 හෝ රේට වැඩි)                                    | 50,000 00 |
| 2. හෝටල් හෝ රිසෝට්ටි මධ්‍යම පරිමාණයේ (තරු 3)   | 30,000 00 |
| 3. හෝටල් හෝ රිසෝට්ටි (වෙනත් සියලු)   | 20,000 00 |
| 4. කේට්ටරින් ආයතන  | 10,000 00 |
| 5. ආපනාගාලා හෝ බොස්න් හල්  | 5,000 00  |
| 6. අධිස් ක්‍රිම්, රසකැවිලි, යෝගවි, මුදවුපු කිරී සහ අතුරුපස නිෂ්පාදනය කරනු ලබන ගාහ කර්මාන්ත | 5,000 00  |
| 7. ආහාර නිෂ්පාදනය කිරීමේ හා සැකසීමේ පහසුකම්  | 5,000 00  |
| 8. සුඩිරි වෙළඳසැල්   | 10,000 00 |
| 9. වෙනත් සියලු   | 3,000 00  |

## VI වන උපලේඛනය

(2 වන නියෝගය)

ආහාර හසුරුවන්නන් පිළිබඳ වෙවදා පරික්ෂණ වාර්තාව

ඉල්ලුම්පත විසින් පිරවිය යුතුය.

මූලකුරු සමග නම : - .....

වයස : - .....

ස්ථ්‍රී/පුරුෂ භාවය : - .....

|   |         |
|---|---------|
| කෙදිනක හෝ ඔබට නිදන්ගත අතිසාර රෝගයක් වැළදී තිබේ ද?   | මව්/නැත |
| කෙදිනක හෝ ඔබට සෙංගමාලය වැළදී තිබේ ද?                | මව්/නැත |
| කෙදිනක හෝ ඔබට උණසන්නිපාත රෝගී තත්ත්වය වැළදී තිබේ ද? | මව්/නැත |
| ඔබට කෙදිනක හෝ පණු රෝග (අුම්බයසිස්) වැළදී තිබේ ද?    | මව්/නැත |

වෙවදා නිලධරයා විසින් පිරවිය යුතු ය.

| නම  | දිනය                   |     |     |
|---|------------------------|-----|-----|
| ලිපිනය  | ජාතික හැඳුනුම්පත් අංකය |     |     |
| දුරකථන අංකය (යිකියා ස්ථානය)                           | දුරකථන අංකය (නිවස)     |     |     |
| සායනික තීරණ   |                        | මව් | නැත |
| 1. නිදන්ගත අතිසාර රෝග ඉතිහාසය (දින 7 ට වැඩි)          |                        |     |     |
| 2. ඔහුට යම්,  |                        |     |     |
| (i)     වර හමේ හෝ කනේ ඇතිවන රෝගී තත්ත්වයන්            |                        |     |     |
| (ii)     වර ඇතිවන බැඩි ආබාධයක්                        |                        |     |     |
| (iii)     වෙනස් රෝගී තත්ත්වයන් (නිශ්චිතව සඳහන් කරන්න) |                        |     |     |
| 3. දීර්ශකාලීන පවතින යම් රෝගාබාධයක ඉතිහාසය             |                        |     |     |

|  |         |        |
|--|---------|--------|
| 4. දුනට ඔහු පහත සඳහන් කර ඇති යම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ දී?   |         |        |
| (i) අන්වල, බාහුවල, හෝ මූහුණේ ඇතිවන හමේ රෝගී තත්ත්වයන්  |         |        |
| (ii) ඇගිලිවල පැසුව ගෙඩි, ගඩු තත්ත්වයන්   |         |        |
| (iii) නාසයෙන් හෝ විදුරුමස්වලින් ලේ ගැලීම   |         |        |
| (iv) උණ සන්නිපාතය (ඇස් කහ පැහැති මොනික වීම)  |         |        |
| (v) උණ සමග සෙම්ගෙඩි  |         |        |
| (vi) අත්, මැණික් කටුවේ, ගරීරදේ පෙනෙන ස්ථානයක විවෘතව ඇති සහ සැරව වැස්සෙන කැපුමක් හෝ කුවාල හෝ සැරව අඩංගු කුවාල |         |        |
| 5. (i) දුම්බොන බවට යම් සාක්ෂි පවතී<br>(දුම්බොන බවට වන සාක්ෂිය පමණක් නුසුදුසුකමට හේතුවක් නොවේ)                |         |        |
| (ii) බුලන් හපන බවට යම් සාක්ෂි පවතී<br>(බුලන් හපන බවට වන සාක්ෂිය පමණක් නුසුදුසුකමට හේතුවක් නොවේ)              |         |        |
| (iii) දුර්වල ස්වස්ථාවයක් ඇති බවට යම් සාක්ෂි පවතී   |         |        |
| 6. රසායනාගාර පරීක්ෂණ   | සක්‍රීය | උදාසීන |
| (i) අසුව් AOC  |         |        |
| (ii) යම් රෝග කාරකයක් සඳහා නාසය තෙත මාන්තු කළ පුළුන් රෝද  |         |        |
| (iii) UFR(අවශ්‍ය නම්)  |         |        |
| (iv) වෙනත් යම් පරීක්ෂණ (කරුණාකර නිශ්චිතව සඳහන් කරන්න)  |         |        |

සෞඛ්‍ය වෙළදා නිලධරයාගේ නිරදේශය.

මා විසින් මෙම තැනැත්තා පරීක්ෂා කළ බවත් මාගේ දැනීමේ හැටියට ඔහු/ඇය ආහාර හසුරුවන්නකු ලෙස සේවයේ නිපුක්ක කිරීමට සුදුසු බවත් සහතික කරමි.

වෙනත් යම් සටහන් .....  
.....

.....  
..... වෙළදා නිලධරයාගේ අත්සන

.....  
..... ශ්‍රී ලංකා වෙළදා සභාවේ ලියාපදිංචි අංකය

.....  
..... දිනය

### VII වන උපලේඛනය

(10 වන සහ 11 වන නියෝග)

ආහාර පරිග්‍රයන් ලියාපදිංචි කිරීමේ සහතිකය

(1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කරන ලදී)

|   |  |
|---|--|
| MOH ප්‍රදේශය                              |  |
| ලියාපදිංචි අංකය 2017 අංක 46 දරන           |  |
| සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු ව්‍යුත්ලේඛන අනුව |  |
| පරිග්‍ර වර්ගය                             |  |
| පරිග්‍රයේ නම සහ ලිපිනය                    |  |

..... ව අයත් වන ..... ස්ථානයේ පිහිටා ඇති ඉහත පරිග්‍රය 2019 ආහාර (පරිග්‍ර ලියාපදිංචි කිරීමේ) නියෝගවල විධිවිධානවලට අනුකූල වන බවට සහ ..... දින සිට බලපැවැත්වන පරිදි ඉහත ආහාර පරිග්‍ර වර්ගය යටතේ ලියාපදිංචි කර ඇති බවට මෙයින් සහතික කරමි.

ලියාපදිංචිය මෙම නියෝගවල යම් විධිවිධාන කිසිවකට අනුකූල නොවීම හේතුවෙන් කළින් අවලංගු කර ඇත්තාම් මිය සහතිකයේ ලියාපදිංචි දිනයේ සිට වසර දෙකක කාලයීමාවක් සඳහා වලංගු වේ.

..... දිනය

.....  
..... ආහාර බලධරයාගේ අත්සන.

.....  
..... නිල මූදාව.

## VIII වන උපලේඛනය

(11 වන නියෝගය)

## ලියාපදිංචි කරන ලද පරිග්‍රෑ පිළිබඳ රෙජ්ස්ටරය

| රෙජ්ස්ටරයේ අනුත්මික අංකය | ලියාපදිංචි සහතිකයේ අංකය | ලියාපදිංචි සහතිකයේ දිනය | පරිග්‍රෑ වර්ගය | පරිග්‍රෑයේනම | පරිග්‍රෑයේ ලිපිනය | ඉල්පුම්කරුගේ නම | නිරීක්ෂණ |
|--------------------------|-------------------------|-------------------------|----------------|--------------|-------------------|-----------------|----------|
|                          |                         |                         |                |              |                   |                 |          |
|                          |                         |                         |                |              |                   |                 |          |
|                          |                         |                         |                |              |                   |                 |          |
|                          |                         |                         |                |              |                   |                 |          |

07 - 07